

**STRUCTURE  
AND  
BONDING  
(Part V)**

## ලෝහක බන්ධන

සාමාන්‍යයෙන් අයනික සංයෝගවලට සාපේක්ෂවල සරල සහසංයුත් බන්ධන ඇති කුඩා අතු වලට ඇත්තේ පහළ ද්‍රව්‍යාංකයකි. අයනික සංයෝග සහ අවස්ථාවේ දී විද්‍යුතය සන්නයනය නොකළද ද්‍රව්‍ය අවස්ථාවේ දී (විලයනය වූ) සවල අයන හේතුවෙන් විද්‍යුතය සන්නයනය කරයි.

ලෝහවල ද්‍රව්‍යාංක ප්‍රාථමික ව්‍යාප්ත වී ඇති අතර, සහ හා ද්‍රව්‍ය අවස්ථාවේ ඇති ලෝහ ඉතා තොடින් විද්‍යුතය හා තාපය සන්නයනය කරයි.

රසුදියවල (Hg) ද්‍රව්‍යාංකය  $-39^{\circ}\text{C}$  වන අතර වන්ග්ස්ටන්වල (W) ද්‍රව්‍යාංකය  $3410^{\circ}\text{C}$  තරම් ඉතා ඉහළ අගයක් ගනී.

න්‍යැල්ජික ප්‍රතික්‍රියාකාරක හී දී ද්‍රව්‍ය සේවියම් ගිතකාරකයක් ලෙස හාවිත කරන්නේ ද්‍රව්‍ය සේවියම් වල තාප සන්නයක ගුණ පවතින නිසාය. අයනික හා සහ සංයුත් සංයෝග හා සසඳන විටදී ලෝහ සතු මෙම වෙනස්කම් පැහැදිලි කිරීම පිණිස සහසංයුත් බන්ධන ආකෘතිය හෝ අයනික බන්ධන ආකෘතිය සමත් නො වේ.

වායුවල හැසිරීම පිළිබඳ වාතක ආකෘතිය පදනම් කර ගනීමින් පෝල් කාල් ලුධිවිග් ඩිරුක් හා හෙන්ඩික් ලෝරේන්ස් විසින් ලෝහක බන්ධන ආකෘතිය නිර්මාණය කරන ලදී.

ඩිරුක් හා ලෝරේන්ස් ආකෘතිය අනුව ලෝහ පර්මාණු, ඒවායේ සංයුත්තා කවච ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන සඳහා ප්‍රදානය කරමින් ධන අයන බවට පත් වේ.

පර්මාණු ඉතා විශාල ප්‍රමාණයකින් සංයුත්තා කවච ඉලෙක්ට්‍රෝන ඉතා විශාල සංඛ්‍යාවක් අඩංගු ඉලෙක්ට්‍රෝන වලාවක් නිර්මාණය වේ.

මෙම ඉලෙක්ට්‍රෝන වලාව මගින්, එම දන අයන අතර විකර්ෂණ බල මැඩ පවත්වමින් ඒවා යම් දැලිස් ව්‍යුහයක් තුළ ස්ථාපි ව පවත්වා ගනු ලැබේ.

ඉලෙක්ට්‍රෝන වලාව තුළ දැලිස් ව්‍යුහයේ සමස්ථ සංකැරස්ම අන්තර්ගත වූ දන අයන (කැට්ටායනය) හා ඉලෙක්ට්‍රෝන වලාව අතර වූ ස්ථීති විද්‍යාත් ආකර්ෂණ බලය ලෝහක බන්ධනය ලෙස හැඳින්විය හැකිය.

ධන අයන අතිවිශාල ප්‍රමාණයකින් සමන්විත වූ දැලිස ස්ථායි වන පරිදි සවල ඉලෙක්ට්‍රෝන වලාව සමස්ත දැලිස පුරා අනවරතව වලනය වේග ලෝහක බන්ධනයක ප්‍රබලතාව මූලික වශයෙන් සාදක තුනක් මත රඳා පවතී.

- **ලෝහක බන්ධනය නිර්මාණය වීමට පරමාණුවකින් සපයන ඉලෙක්ට්‍රෝන ගණන**

නිදුසුන් ලෙසට සැලකු විට දී සේවියම් පරමාණුවකින් එහි සංයුත්තා කවචයේ එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති නිසා එක් ඉලෙක්ට්‍රෝනයක් ද ඒ පරිදි මැග්නීසියම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකක් ද යනාදි වශයෙන් පරමාණුවකින් සපයන ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වත්ම ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි වේ.

- **අයනික අරය**

ධන අයන විශාල වත්ම ම ලෝහක බන්ධනයේ ඉලෙක්ට්‍රෝන සහනත්වය අඩු වේ, ලෝහක බන්ධන ප්‍රබලතාව ය අඩු වේ.

- **අයනික ස්වභාවය**

සංයුත්තා කවච ඉලෙක්ට්‍රෝන කොනටම් දුරකට ලොහ් ක බන්ධන සඳහා දායකත්වයක් සපයන්ද යන්න මින් අදහස් කෙරේ. නිදුසුනක් ලෙස සේවියම් පරමාණුව එහි සංයුත්තා කවච ඉලෙක්ට්‍රෝන මූලිමනින් ම ලෝහක බන්ධන සඳහා නිදහස් කරයි.

නමුත් අයනිකරණ ගෝනීය වැඩි වත් ම ලෝහක බන්ධන සඳහා එම ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමේ ප්‍රවත්තාව අඩු වේ.

ක්ෂාරීය ලෝහ හා ක්ෂාරීය පාංශ ලෝහ කෙරෙහි මේ සාධකයේ බලපෑමක් තොමැති තරමි ය.

විහෙත් අන්තරික මූලදුව්‍යවල දී මේ සාධකයේ බලපෑම සැලකිය යුතු ය.

ClassWork.LK